

බෝ නොවන නිදන්ගත (දුස්සාධන) රෝග වැළක්වීම හා පාලනය කිරීම  
පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපක්‍රමක සැලැස්ම - 2009

## 1. පූඩුබෑම

බෝවෙන රෝග මරදනය, මානස හා ප්‍රමා සෞඛ්‍යය දියුණු කිරීම සහ වින්නන් කිරීම මගින් වැළක්වීය හැකි රෝග පාලනය කිරීම පිළිබඳව විශාල ප්‍රගතියක්, නිදහසෙන් පසුව, ශ්‍රී ලංකාව ලබා ඇත. වර්තමානයේ දී ප්‍රධාන සෞඛ්‍ය ගැටුව වී ඇත්තේ බෝවෙන රෝග අනිහාව බෝ නොවන නිටිවාවට සුවකළ නොහැකි හෝවන් නිදන්ගත රෝග ඉස්මතු වීමයි. මරණයට පත්වීමට, රෝගාතුර වීමට සහ දුබලතාව සඳහා ඒවා ප්‍රධාන හේතු වී ඇති බැවි හඳුනා ගෙන ඇත. සෞඛ්‍යය සඳහා වන සම්පත් බෝවෙනාවන රෝග ප්‍රතිකාර සඳහා ප්‍රයෝගනයට ගැනීම ඒ නිසා වැඩි වී ඇති අතර, ශ්‍රී ලංකාවයි ජනතාවගේ කාමාන්‍ය ආයුකාලය ඉහළ යාම, නාගරිකරණය සහ පිළින රටා වෙනස්වීම වසංගතයක් දේ ඇතිවේ තිබෙන මේ විශාල ව්‍යාපෘතාසයට ප්‍රධාන හේතු කාරක වශයෙන් සැලකේ.

### 1.1 ශ්‍රී ලංකාවේ බෝ නොවන නිදන්ගත රෝග පිළිබඳ වර්තමාන තත්ත්වය

පහත සඳහන් බෝ නොවන නිදන්ගත රෝග ශ්‍රී ලංකාවට සැලකිය යුතු බරක් වී ඇත. ඒවා නම්, හෙදය රෝග, හෙද හා රැඹිර සංසරණ පද්ධතිය ආක්‍රිත රෝග (කිරීවානුබද්ධ හෙදය රෝග ආනුමුල), මස්තිෂ්කවාහිනී රෝග, අධි රැඹිර පිඩිනය, මධුමේහය, කළුගත වූ ස්වස්න රෝග, වකුගඩු රෝග සහ පිළිකා ය.

2001 දී ශ්‍රී ලංකාවේ සිදු වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් 71% බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන් සිදුව ඇති අතර, අනතුරු හේතුවෙන් 18% ක් ද, බෝවෙන රෝග සහ මානස හා ප්‍රවාහු ප්‍රස්ථිත හේතුන් නිසා 11% ක් ද සිදුවී ඇත. 1991-2001 කාලය සඳහා වයස් ආකාරයට ප්‍රම්තිකරණය කළ දත්ත ආනුව බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව බොහෝ සංවර්ධන රටවලට වඩා 20-30% ප්‍රමාණයකින් වැඩි ය (වයස්ගතවීම පිළිබඳ ලේක බංකු අධ්‍යාපනය, 2008). තව ද, ප්‍රවනතා විශ්‍යය ආනුව බෝ නොවන නිදන්ගත රෝග මරණ පසු ගිය දශකය තුළ සිෂ්ටයෙන් ඉහළ ගොස් ඇති බැවි පෙනේ (රෙජිස්ටර් ජෙනරල්, 2008).

### හෙද හා රැඹිර සංසරණ පද්ධතිය ආක්‍රිත රෝග

**කිරීවක හෙද රෝග (Coronary Heart Diseases)** - කිරීවානුබද්ධ හෙදයාබාධ හේතුවෙන් සිදුවන මරණ වැඩි වශයෙන් ම සිදුවන්නේ හෙද පේරියට ලැබෙන රැඹිර ප්‍රමාණය අඩුවීම හේතුවෙන් බැවි පෙනී යයි. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ රැඹිර ආරෝග්‍යගාලාවන්හි සිදුවන මරණවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙම වහිරු හෙද රෝග (Myocardial Infarction) ඇතුළු ඉස්කීමිය හෙදය රෝග ය (Ischaemic Heart Disease). ශ්‍රී ලංකාවේ මෙම ඉස්කීමිය හෙදය රෝග හේතුවෙන් රෝගාත්‍යාලේ ගත කිරීමේ ආනුපාතිකය 330 / 100,000 බව නිරීක්ෂණය කර ඇත. මෙම ආනුපාතිකය, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට අයන් රටවල් හා සමග (සැම 100,000 ට 330-1,200 වශයෙන්) නොදින් සැකසේ. ශ්‍රී ලංකාවේ ජන සංයුතිය, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට අයන් රටවල ජන සංයුතියට වඩා අඩු වයස් මට්ටමක ඇති බැවි සැලකු කළ, වම ආනුපාතිකය වයස් ප්‍රම්තිකරණය කිරීමේ පදනම ආනුව සංවර්ධන රටවල් බොහෝමයක රෝගාත්‍යාලේ ගත කිරීම් ආනුපාතිකයට වඩා ඉහළ මට්ටමක පවත්නා බැවි පෙනී යයි (ලේක බංකුව 2005).

**මස්තිෂ්කවාහිනී රෝග (Cerebro Vascular Diseases)** - මස්තිෂ්කවාහිනී රෝග හා ආක්‍රිත හේතුන් නිසා රෝගාල් ගත කරන ලද ප්‍රමාණය 1999 දී 170,000 සිට 2005 දී 210,000 දක්වා 20% කින් පමණ ඉහළ ගොස් ඇත. ඉඩිර් දශකය තුළ ඒ ආකාරයෙන් හෝ වියට වඩා ඉහළ මට්ටමකින් හෝ බෝ නොවන නිදහ්සන රෝග හේතුවෙන් රෝගාල් ගත කෙරෙන ප්‍රමාණයේ වැඩි වීමක් ඇපේෂ්ඨ කළ හැකි ය (ප්‍රේමරත්න හා අන් ඇය, 2005).

**අධික රැකිර පිඩිනය (Hypertension)** - 1998 -2002 කාලය තුළ හඳුය හා රැකිර සංසරණ පද්ධතිය ආක්‍රිත අවදානම් කාධක පිළිබඳව ලේක බැංකු ආධාර යටතේ කරන ලද සමීක්ෂණයකින් (විපේර්ධන සහ අන් ඇය, 2005) තුළ ලංකාවේ වයස් අනුව ප්‍රමිතිකරණය කරන ලද රැකිර පිඩින ව්‍යාප්තිය, ස්ත්‍රී-පුරුෂ හේදායක් නොමැති ඇයුරින්, 19% ක් බැවි ප්‍රකාශ වෙයි. පසුගිය දශකය තුළ දිස්ත්‍රික් හා පානික මට්ටමින් කරන ලද අධ්‍යයනයන් කිහිපයකින් ම ලබා ඇත්තේ විවෘත ප්‍රවීපලම ය.

### මධුමේහය (දියවකියාව) (Diabetes)

ගත වූ දශක දෙක තුළ තුළ ලංකාව තුළ මධුමේහය තුම්බුමයෙන් ඉහළ ගොස් ඇති බැවි පෙනේ. පසුගිය වසර 20 තුළ කරන ලද අධ්‍යයනයන් කිහිපයකින් ම මේ බැවි සහාය වෙයි. තුළ ලංකාවේ වැඩිහිටියන් පස් දෙනෙකු අතුරින් එක් අයෙකු පුරුව මධුමේහයෙන් හෝ මධුමේහයෙන් හෝ පෙළෙන අතර එයින් තුනෙන් එකක් රෝගය හඳුනා නො ගත් පිරිසට අයත් වෙයි (කටුලන්ද සහ අන් ඇය, 2008). එම අධ්‍යයනයන් ම වයස් හා ස්ත්‍රී-පුරුෂ නාවයන්ට අනුව ප්‍රමිතිකරණය කරන ලද මධුමේහය ව්‍යාප්තිය වයස අවුරුදු 20ට වැඩි වුවන් අතර 10.5% බැවි පෙනි ගොස් ඇත. තුළ ලංකාවේ පළාත් හතරකින් 6047 දෙනෙකු සම්බන්ධ කර ගෙන කරන ලද අධ්‍යයනයකින් මධුමේහය සහ පුරුව මධුමේහය පිළිවෙළුන් 13.9% සහ 14.1% වැනි ඉහළ මට්ටමක ව්‍යාප්තියක් වාර්තා වී ඇත. (විපේර්ධන සහ අන් ඇය, 2006)

පසු ගිය දශක දෙක තුළ මධුමේහය හේතුවෙන් තුළ ලංකාවේ සිදු වී ඇති මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත (ලේක කොඩ්ස සංචාරණය, 2006). මධුමේහය සහ ඒ හා සම්බන්ධ රෝගී තත්ත්වයන් හේතුවෙන් රෝගාල් ගත කරන ලද සංඛ්‍යාව පැහැදිලිව 100,000 ව ම, 86 සිට 226 දක්වා සමාන්තර වර්ධනයක් පෙන්වුම් කර නිවේ (කොඩ්ස ආරක්ෂණ සහ පෝෂණ අමාත්‍යාංශය, 2002).

### නිදහ්සන ග්වසන රෝග (Chronic Respiratory Diseases)

ග්වසන හා පෙනහඟු ආක්‍රිත අවයවයන්හි ආකාශන පෙන්වුම් කෙරෙන නිදහ්සන ග්වසන රෝගයන්ට ඇයුම, පෙනහඟු රෝග, ග්වසන ආකාරම්කනා), වෘත්තිය හේතුන් මත වැළඳුන පෙනහඟු රෝග සහ පෙනහඟුල්ල ඇධි රැකිර පිඩිනය ඇතුළත් වෙයි. තුළ ලංකාවේ වැඩිහිටියන් ඇයුම රෝගයන් පෙළීම පුදේශයේ තැගෝලුය පිහිටීම අනුව 20% සහ 25% අතර වෙයි. පසුගිය දශක දෙක තුළ ඇයුම රෝගයන් සිදුවූ මරණ සංඛ්‍යාව සැහෙන ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

### නිදහ්සන වකුග්‍රී රෝග (Chronic Renal Disease)

හඳුනා නොගත් වෙදුන හේතුන් නිසා නිදහ්සන වකුග්‍රී රෝග කොඩ්ස ගැටුවක් සේ වර්ධනය වෙමින් පවතින බැවි උතුරු මදු හා වයස පුදේශයන්ගෙන් වාර්තා වෙයි. වියට නිශ්චිත හේතු තවමත් නිරීක්ෂණය කෙරෙමින් පවතින අතර ඉඩිරියේ දී ඒ සඳහා නිශ්චිත මඳුහන් වීම් ඇවත් වනු ඇත.

## 1.2 බෝ නොවන නිදුන්ගත රෝග සඳහා වන ප්‍රධාන අවද්‍යතම් සාධක

සම ප්‍රධාන බෝ නොවන රෝගයක් සඳහා ම, දුම්බීම, අහිනකර ආහාර ගැනීම, ගාරීරික ව්‍යායාම නොමැති වීම සහ විනාශකාරී ලෙස මත්පැන් හාවිනය වැනි පොදු අවද්‍යතම් සාධක කිහිපයක් වෙයි. මෙම අවද්‍යතම් සාධක ජනතාව අතර බහුලව පැවතීම බෝ නොවන නිදුන්ගත රෝග හේතුවෙන් ඇතිවන ගෙවීමෙන් බව සහ මර්ත්‍යතාව කෙරෙහි බලපාන්නේ ය.

### දුම්බීම

වර්තමානයේ වැඩිහිටි පිරිමින් අතර දුම් පානය කරන්නවුන්ගේ ප්‍රමාණය 22.8% ක් වන අතර ගැහැනුන් අතර එය 1% වඩා අඩු ප්‍රමාණයක පවතී. මේ ප්‍රමාණයේ අඩු වීමක් පසු ගිය අවරුදු කිහිපය තුළ දක්නට ලැබුණේ වුව ද සමස්ථ දුම්කොල ආඩුත නිෂ්පාදනවල අලෙවියේ අඩු වීමක් නො පෙනේ.

### සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර

ව්‍යවත්‍යාස අධික, සිනි සහිත, සන්නෑස්ත මේද අම්ල අධිකව අඩ් ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ලෙස හැඳින්වේ හැකි ය. පලනුරු සහ එලවල වැඩියෙන් අනුහාව කිරීම වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයකට බෙහෙවින් ජේතු වන්නේ ය.

පාරම්පරික ශ්‍රී ලංකික ආහාරය එලවල පාදක කර ගන්නේ වුව ද, වැඩිහිටියේ වැඩි ප්‍රමාණයක් (82%) ප්‍රමාණවත් එලවල් ආහාරයට නො ගැනීම්. ශ්‍රී ලංකාවේ විවිධ වර්ගයේ පලනුරු විශාල වගයෙන් තිබුණු ද සාමාන්‍ය පලනුරු අනුහාවය අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පවතී.

ශ්‍රී ලංකිකයින් අතර මේද ආහාරයට ගැනීම සාමාන්‍ය ප්‍රමාණයේ (15% - 18%) පැවතියේ වුව ද ආහාර වේලව (අසන්නෑස්ත මේද හා සමග සසඳ බලේමේ දී) සන්නෑස්ත මේද වැඩි ප්‍රමාණයක් අනුළත් කෙරෙන බවේ පෙනේ. අසන්නෑස්ත මේද වේලට අනුපාතිකව සන්නෑස්ත මේද වැඩියෙන් තිබීම හැඳු හා රැඳීර සංස්කරණය පද්ධතිය ආඩුත රෝග අඩිවීමේ වැදුගත් අවද්‍යතම් සාධකයක් වෙයි.

ආහාර රටා පිළිබඳ කරන ලද පර්යේෂණ අනුව, ශ්‍රී ලංකිකයින් දිනකට ලබන ගුණීම් 10 බැඟින් ද, විකුණු කරන ලද සිනි ග්‍රෑම් 60 බැඟින් ද ආහාරයට ගැනීම, ලෝක සෞඛ්‍ය සංවිධාන නිරදේශයන්ට අනුව සසඳන කළේහි ඉතා ඉහළ මට්ටමක පවතින්නකි.

### ගාරීරික ව්‍යායාම නොමැති වීම

සාමාන්‍ය මට්ටමේ ගාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම, බෝ නොවන නිදුන්ගත රෝග බොහෝමයකින් ආරක්ෂා වීම සඳහා හේතුවක් වෙයි. ශ්‍රී ලංකිකයේ වැඩි දෙනෙක් (78%) ගාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ සාමාන්‍ය මට්ටමකින් හෝ රටා වඩා වැඩි මට්ටමකින් (සතියකට පරිවෘත්තිය මිනින්න /Metabolic Minutes  $\geq 600$ ). පිරිමින් හා සසඳන කළේහි කාන්තාවේ කැපිපෙනෙන ලෙස ගාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම අතින් අඩු බවක් පෙන්නුම් කරති. එය පිරිමින්ගේ 19% ක් ද කාන්තාවන්ගේ 30% ක් ද ලෙස වෙයි. මෙය පිරිමින්ගේ අඩු ගරීර ස්කන්ද දුර්ගකයෙන් සනාරි වෙයි.

## මත්පැන් හාවිතය

දැනට මත්පැන් පානය කරන්නවුන් අතරින් පිරිමි (26.0%) කාන්තාවන්ට (1.2%) වඩා ඉහළ මට්ටමක සිටිති. එසේ වුව ද, පිරිමින් අතර සතියකට දීන හතරකට වඩා මත්පැන් පානය කරනුවන් අන්තේ සියයකට පහකට ත් අඩුවෙති.

### 1.3 වත්මන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විෂය පරිය

දැනට ඇති බෝ නොවන නිදහ්ගත රෝගයන්හි බරපතලකම සහ ත්වා වැළක්වීමට අවශ්‍ය සම්පත් සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය යොමු කෙරෙන්නේ පහත සඳහන් රෝගයන් කෙරෙනි පමණෙකි.

- හසද්ලාභිනි රෝග (කිරීවක හසද රෝග, මස්තිෂ්කවාභිනි රෝග සහ අධික රැකිර පිඩිනය)
- මධුමේහය
- නිදහ්ගත ග්වසන රෝග
- නිදහ්ගත වකුගඩු රෝග

මානකික රෝග, අනතුරු සහ පිළිකා ඇතුළත් අනෙක් බෝ නොවන නිදහ්ගත රෝග වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මගින් ඉදිරිපත් කෙරෙනු ඇත.

බෝ නොවන නිදහ්ගත රෝග මගින් පිවන තත්ත්වය පහත හෙලීම ද, රටේ ආර්ථික සංවර්ධනයට බඩා පැමිණාවීම ද, පවුල් සහ පාතික අයවය මත වැඩිවන ඉල්ලුමක් සහ බරක් පැවෙම ද කිදුවන හෙයින් නිදහ්ගත රෝග වැළක්වීම පාතික සෞඛ්‍ය වැඩි පිළිවෙළෙහි සහ 2007-2016 සඳහා වූ පාතික සෞඛ්‍ය මහා සැලක්මේ ප්‍රමුඛතා විෂයයක් ලෙසින් ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලබ ඇත. සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කර ඇත්තේ නම් හා අදාළ වැඩි පිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් බෝ නොවන නිදහ්ගත රෝග සැහෙන ප්‍රමාණයක් වළක්වාලිය හැකි බැවි පිළිගත් කරනුයි. බෝ නොවන නිදහ්ගත රෝගයන්ට අවශ්‍ය ප්‍රමුඛත්වය දීම සහ සම්පත් කාර්යක්ෂමව පෙළ ගයෝම් සඳහා පාතික ප්‍රතිපත්තියක් සහ උපාය මාර්ගික සැලක්මක් අවශ්‍ය වෙයි.

මේ කරනු සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය ආරක්ෂණීය සහ පොළනු අමාත්‍යාංශය මගින් බෝ නොවන නිදහ්ගත රෝග වැළක්වාලීමේ සහ පාලනය කිරීමේ පාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇත. මෙම පාතික ප්‍රතිපත්තියේ අවධාරණය වන්නේ, වෙනස්කම් කිදු කළ හැකි පොදු අවදුනම් සාධක ආග්‍රිත බෝ නොවන නිදහ්ගත රෝග වැළක්වාලීම් ජනතාවගේ සෞඛ්‍ය හා සහ පිවනය ඉහළ නැවීම, බෝ නොවන නිදහ්ගත රෝගවලින් පෙළෙන්නන්ට සහතික සහ දිගු කාලීන ප්‍රකාශකර ලබා දීම සහ ඔවුන්ගේ පිවන තත්ත්වය වැඩි දියුණු කිරීම කෙරෙනි ය. ඒ සඳහා වූ උපතුම්ක සැලක්ම, මුලික උපාය මාර්ග නවයක් සහිතව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසන් හාගයේ විස්තර කර ඇත. එම මුලික උපාය මාර්ග, ඉන් පසුව සියලු පාර්ශවකරුවන්ගේ අදාළ කාර්ය සැලක්ම තුළින් පිළිබඳ වන ඇතැයි අපේක්ෂා කෙරේ. අවශ්‍ය වෙනස්කම්වලට අනුකූලතාව දක්වා විශාලා පාලනය පිළිබඳ පාතික ප්‍රතිපත්තිය සමාලෝචනය කෙරෙනු ඇත.

## 1.4 ජාතික සොඛන ප්‍රතිපත්තිය, ජාතික නීති සහ අන්තර්ජාතික ගිවිසුම්

ශ්‍රී ලංකාවේ ජාතික සොඛන ප්‍රතිපත්තිය (1992) සහ 2007-2016 සමස්ර සොඛන සැලැක්ම, බෝ නොවන නිදහස්ගත රෝග වැළැක්වීම සහ පාලනය කිරීම ප්‍රමුඛ කාර්යයන් සේ සලකයි. ආයු අපේක්ෂා ඉහළ යැම ත් සමග හඳුය රෝග වැනි බෝ නොවන නිදහස්ගත රෝග ඉහළ යැමේ ප්‍රවනතාවක් ඇති බවේ එම ලේඛන මගින් පිළිගෙන ඇති. වෙනස්වන පිටත රටා සහ පරිකරය නිසා ජනතාවගේ දුම් බ්‍රේ සහ සොඛන සම්පත්න නො වන ආහාර ගැනීම ඇතුළු සොඛන භාණිකර හැකිවීම් ඉහළ යාමට හේතු වේ ඇති. දුම්කොළ පාලනය සඳහා වූ සම්මුති රාමුව (FCTC) ශ්‍රී ලංකාව විසින් පාර්ශවකරවෙකු ලෙසින් අන්සන් තබන ලද ප්‍රටිම පාන්ත්‍රිතර මහජන සොඛන ගිවිසුම වෙයි. ආයියාවේ පළමුවන්නා හා ලේඛනයේ සිවිවැන්නා ලෙස මෙම වැදගත් සම්මුතියට අන්සන් තබේමෙන් පසුව ඒ යටතේ වූ එක් වගකීමක් වගයෙන් දුම්කොළ පාලනය සඳහා නව නීති සම්පාදනය කිරීම ශ්‍රී ලංකාව විසින් කරන ලදී.

මෙම ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේද බෝ නොවන නිදහස්ගත රෝග පිළිබඳව ලේක සොඛන සංවිධානය (WHO) මගින් සකස් කර ඇති පාන්ත්‍රිතර ප්‍රතිපත්ති මාලා පෙළක් සැලකිල්ලට ගනු ලැබේය. ලේක සොඛන සංවිධානයේ ආහාර සහ කායික ක්‍රියා සම්බන්ධයේ වූ ගෝලිය උපාය මාර්ගය පිළිබඳ ලේක සොඛන සම්මේලන යෝජනා (WHA 57.17), නිදහස්ගත රෝග වැළැක්වාලීම - වැදගත් ආයෝජනයක් (WHO 2005) සහ බෝ නොවන නිදහස්ගත රෝග පාලනය සහ වැළැක්වීම සඳහා ලේක සොඛන සංවිධානයේ උපායමාර්ග සැකිල්ල 2008-2013 යන ලේඛන ද එයට ඇතුළත් වෙයි.

## 2. ප්‍රතිපත්ති දුර්ගනය

බෝ නොවන නිදහස්ගත රෝග, මරණ සහ දුබලතාවලින් පිඩිත නොවූ රටක්.

## 3. ප්‍රතිපත්ති ඉලක්කය

ශ්‍රී ලංකාවේ බෝ නොවන නිදහස්ගත රෝග පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ සමස්ර ඉලක්කය වන්නේ නිරෝගීමන් පිටත රටා උන්දු කරවමින්, පොදු අවදානම් කාධක අවම කරමින්, විනිශ්චය කරන ලද බෝ නොවන නිදහස්ගත රෝගීන් සඳහා කාක්ෂි මත පදනම් වූ සම්බන්ධ ප්‍රතිකාර මගින් ශ්‍රී ලංකාවට දරන්නට සිදුව ඇති බර අවම කර ගැනීම ය.

## 4. ප්‍රතිපත්ති අරමුණා

සාක්ෂි පදනම් කර ගත් ප්‍රතිකාර සේවය වඩාත් පුවැල් කිරීම සහ අවදානම් හේතුන් අවම කිරීම සඳහා පොදුගලිකව සහ ප්‍රජා සම්බන්ධතා ඇතිව සොඛන ප්‍රවර්ධන වැඩ සටහන් දියන් කිරීම මගින් බෝ නොවන නිදහස්ගත රෝග හේතුවෙන් සිදුවත ඇක්ල් මරණ ඉදිරි දක ව්‍යකර තුළ ද මාර්ගකව 2% බැගින් අඩු කිරීම.

## 5. මාර්ගෝපදේශ මූලධර්ම

ශ්‍රී ලංකා ජාතික ජනතාවට භාවිත කරන ක්වානයේදී ම නොමිලේ සොඛන සේවා සලක්වනු ලැබේ. ඒ අනුව, මෙම ප්‍රතිපත්තිය සම්පාදනයේ ද පහත සඳහන් මූලධර්ම ප්‍රයෝගනයට ගෙන ඇති.

- සොඛනය සඳහා ඇති අයිතිය යුරුකිම
- සමානාන්ත්‍රිත සහ සමාජ කාධාරණාන්වය
- ප්‍රජාවට දැරිය හැකිවීම සහ පවත්වාගෙන යා හැකිවීම

- සම්පූර්ණ ප්‍රතිකාර අරහය ප්‍රථමික සහ ද්වීතීයික රෝග වලක්වා ලිමේ කුම සඳහා සම වැදගත්කම දෙමින් සාස්‍ය පදනම් කර ගත් මධ්‍යහත් වීම්
- සංයෝගීතික වගයෙන් සංවේදිවන කුමෝපයන්
- ප්‍රජා සහ පවුල් බලවත් කිරීම සහ සහභාගිත්වය
- පොදුගලික හා ප්‍රජා මධ්‍යහත්වීම්වලදී ආචාර ධර්ම පිළිබඳව සැලකිලිමන් වීම
- පොදුගලිකව සැලකිලිමන් වීමෙදී, සැලකිල්ල දක්වන්නන් තුළ ඇති සංවේදී ආකල්පය
- බහුවිෂයානුකූල සහ බහුඳාංගික ප්‍රවේශය
- ප්‍රතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා බලපවත්නා අදාළ වෙනත් රාජ්‍ය ප්‍රතිපත්ති සමග ගැඹුපිම
- පිවත වරියා ප්‍රවේශයක් පිළිගනීම
- අවස්ථානුකූල ප්‍රවේශයන් හරහා නව කුමෝපයන් පිළිපැදිමේ ද දක්වන නම්තාව
- සෞඛ්‍ය විධි එකාබද්ධ අයුරින් ගක්තිමන් කිරීම

## 6. මූලික උපායමාර්ග

ප්‍රතිපත්ති අරමුණු සපුරා ගනු සඳහා පහන දැක්වෙන උපායමාර්ග හඳුනා ගෙන ඒවාට ප්‍රමුඛත්වය දී ඇත.

- ඒවා නොවන නිදන්ගත රෝග වැළක්වීම සඳහා උපකාරකයක් වගයෙන් ජනකංඩාව තුළ ඒවා නොවන නිදන්ගත රෝග අවදනම අවම කරනු සඳහා ප්‍රතිපත්ති, නියාමක හා සේවා සැපයුම් ගක්තිමන් කිරීමෙන් සහාය දැක්වීම.
- භාෂ්ඨවාහිනී රෝග පිළිබඳව විශේෂ අවධානය ඇතිව ඒවා නොවන නිදන්ගත රෝග හඳුනාගනීම සඳහා වැයට සරිලන සුදුසු වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම.
- ඒවා රෝග සුව කිරීමේ, වලක්වාලීමේ, ප්‍රහරැත්වාපනය කිරීමේ හා අසාධන රෝගීන්ට සහන සැපයිමේ සේවා සැපයනු සඳහා සෞඛ්‍ය සේවාව සැම සේවා මට්ටමකදී ම ගක්තිමන් කිරීම තුළින් ඒවා නොවන නිදන්ගත රෝග සඳහා උපරිම සැලකිල්ල දැක්වීම.
- ඒවා ඒවා නිදන්ගත රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ නිරෝගීමන් පිවත රටා ප්‍රවලින කරනු සඳහා ප්‍රජා බලවත් කිරීම.
- ඉ. ඒවා නොවන නිදන්ගත රෝග වැළක්වීම සහ ඒ පිළිබඳව සැලකිලිමන් වීම පහසු කරනු සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීම.
- ඊ. රෝග සහ අවදානම් කාධක පිළිබඳ පර්යේෂණ අනුල්ව ප්‍රතික සෞඛ්‍ය තොටුපුරුෂ සේවාව ගක්තිමන් කිරීම.
- උ. පර්යේෂණ සහ ඒ මගින් ලැබෙන දත්ත ඒවා නොවන නිදන්ගත රෝග වැළක්වීම සහ පාලනය කිරීම සඳහා හාවිතය ප්‍රවර්ධනය කිරීම.
- එ. රෝග වෘත්තිවාලීමේ හා සුවකිරීමේ අංශයන්හි වියදමට සරිලන ප්‍රතිලාභ ලබාගැනීම අයුරු මධ්‍යහත්වීම සඳහා ධර්මීය ආයෝජන කුම සහතික කිරීම.
- ං. ඒවා නොවන නිදන්ගත රෝග වැළක්වීම සහ පාලනය කිරීමේ ප්‍රමුඛත්වය ඉහළ නිවා සියලු අමාන්ත්‍යාචාර්යන්හි සහ පොදුගලික ආයතනයන් හි ප්‍රතිපත්තින් තුළ එය අන්තර්ගත කිරීම.

අ. බෝ නොවන නිදහස්ගත රෝග වැළක්වීම සඳහා උපකාරකයක් වගයෙන් ජනසංඛ්‍යාව තුළ බෝ නොවන නිදහස්ගත රෝග අවදහම අවම කරනු සඳහා ප්‍රතිපත්ති, නියාමක හා සේවා සැපයුම් ගක්තිමත් කිරීමෙන් සහාය දැක්වීම.

සෞඛ්‍යයට අදාළ ප්‍රතිපත්තිවලට අමතරව අධ්‍යාපනය, වෙළෙඳම, කෘෂිකර්මය, පරිසරය, නාගරික සංවර්ධනය සහ බදු අයකිරීම වැනි වෙනත් අංශයන්හි ප්‍රතිපත්ති සහ පරිපාලන ක්‍රියාමයන් ද, බෝ නොවන නිදහස්ගත රෝග අවදහම කෙරෙහි බලපෑමක් කෙරේ. දුම්කොළ සහ මත්පැන් හා විනය, සෞඛ්‍යයට හානිකර ආහාර ගැනීම සහ ගාරීක අත්‍යා හාවය වැනි වෙනස් කළ හැකි පොදු අවදහම් සඳහා මට්ටම් අවම කරනු සඳහා පුද්ගලයින් සහ සමය්න ජනතාව යොමු කෙරෙන පහත දැක්වෙන ප්‍රතිපත්ති, නියාමක හා සේවා ක්‍රම යොළනා කරනු ලැබේ.

#### දුම්කොළ සහ මත්පැන් හා විනය

- දුම්කොළ සහ මදුන්කාර පිළිබඳ ප්‍රතික අධිකාරිය පහත ක්‍රියාත්මක කිරීම ගක්තිමත් කිරීම.
- දුම්කොළ පාලනය සඳහා වූ සම්මුති රාමුව (FCTC) ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
- මත්පැන් වළක්වාලීමේ උපක්‍රමික සැලුක්ම ගක්තිමත් කිරීම.
- රජයේ “මනව නිත” ප්‍රතිපත්තියට අනුකූලව දුම්කොළ හා විනය වළක්වාලීම සඳහා විවිධ පාර්ශවකරුවන් විසින් කරනු ලබන ක්‍රියාවන් සම්බන්ධිකරණය සඳහා රජය සමග විස්ව සුදුසු යන්ත්‍රනයක් පිළිවුවීම.

#### සෞඛ්‍ය සම්පත්න නොවන ආහාර

- ප්‍රතික පෝෂණ ප්‍රතිපත්තියේ සහ ලේක සෞඛ්‍ය සංවිධානයේ ආහාර සහ ගාරීක ක්‍රියාකාරකම් පිළිබඳ ගේලිය උපක්‍රමයේ ගැලපීම සහ පෝෂණයට සම්බන්ධ කාර්යයන්හි තියැලු අනෙක් අංශ සමග සම්ප සඩහා පැවතීම්වීම සහතික කිරීම.
- නියමාකාරයට ආහාරවල ලේඛල සකස් කිරීම, ආචාරය්ම වලට අනුකූල ප්‍රවාරක දැක්වීම්, පරිගේශිකියින්ට සහා නොරුරු සැපයීම, නිත්‍යානුකූල සෞඛ්‍ය අයිතිවාසිකම් කියා පැම සහ වගකිවයුතු අලෝවිකරණය ගක්තිමත් කිරීම වහි පාලන ක්‍රම කෙරෙහි අවධානය ඇතිව වර්තමාන ආහාර පහත සාර්ථකව ක්‍රියාත්මක කිරීම.
- සෞඛ්‍ය සම්පත්න ආහාර ප්‍රවලිත කිරීම පිළිබඳ ප්‍රතික උපායමාර්ගය කෘෂිකර්ම, අධ්‍යාපන සහ වෙළෙඳ ප්‍රතිපත්ති තුළ අන්තර්ගත කිරීම.
- සෞඛ්‍ය සම්පත්න ආහාර සැපයීම, ප්‍රවලිත කිරීම සහ බහුල කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

#### ගාරීක ව්‍යායාම නොමති වීම

- අධ්‍යාපන, ක්‍රිඩා සහ වෙනත් අදාළ පාර්ශවකරුවන් හවුල් කර ගනිමින් ප්‍රතික ක්‍රියාකාරකම් උපදේශන මාලාවක් සකස් කරනු සඳහා සම්බන්ධිකරණය කළ යන්ත්‍රනයක් පිළිවුවනු ඇත.
- ආරක්ෂා ඇතිව පසින් ගමන් කිරීම, බයිසිකල් පැදිම, සංවිධානාත්මක ක්‍රිඩා සහ වෙනත් ආකාරයේ ගාරීක ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි ප්‍රතික රජය සහ පළාත් පාලන ආයතන මෙහෙයවීම.
- ගාරීක ක්‍රියාකාරකම් වැඩි දියුණුවන ලෙස ප්‍රවාහන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම.
- සියලුළත් සඳහා ම ගාරීක ක්‍රියාකාරකම් වැඩි කිරීමේ සංක්‍රාපය අන්තර්ගත ක්‍රිඩා සහ විනෝදංශ පහසුකම් වර්ධනය කිරීමේ ප්‍රතිපත්ති ගක්තිමත් කිරීම.

ආ). හඳුවාතිනි රෝග පිළිබඳව විශේෂ අවධානය ඇතිව බෝ නොවන නිදන්ගත රෝග පරීක්ෂණය සඳහා වැයට සරිලන සුදුසු වැඩ පිළිවෙළක් ගම් මට්ටම්න් ආරම්භ කිරීම.

හඳුවාතිනි රෝග පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව, බෝ නොවන නිදන්ගත රෝගබාධින පුද්ගලයින් සහ වැඩි අවධනම්න් යුත් පුද්ගලයින් ප්‍රජා මට්ටමෙන් තඳුනා ගැනීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ සඳහා පහත දැක්වෙන මුදලර්ම හාවන කෙරෙනු ඇත.

- බෝනොවන රෝග සඳහා වැඩි අවදානමක් ඇති අය ඉලක්ක කරමින්, වැය කෙරෙන මුදලට සරිලන ප්‍රවීපල බඩා දෙන, පිවන රටා වෙනස් කිරීම සඳහා සම්බන්ධ බෝ නොවන නිදන්ගත රෝග පරීක්ෂණ වැඩ පිළිවෙළක් ස්ථාපිත කිරීම.
- පිවන රටා වෙනස්කම්වලට මුහුණු පාන පුද්ගලයින්ට සහාය වනු පිතිස, නිරෝගී පරීක්ෂණක් හා සමගම්ව, සෞඛ්‍ය උපදේශන සහිතව බෝ නොවන නිදන්ගත රෝග පරීක්ෂණය සහ සෞඛ්‍ය මාර්ගෝපදේශනය ක්‍රියාත්මක කිරීම.
- විධිමත් සැලක්මක් තුළ බෝ නොවන නිදන්ගත රෝග පරීක්ෂණ වැඩ පිළිවෙළට සහභාගි වීම සඳහා පොදුගලුක සෞඛ්‍ය අංශය හා ප්‍රජා පාදක සංවිධානයන් උනන්දු කරවීම.

ආ). රෝග වලක්වාලිමේ, සුව කිරීමේ, පුනරුත්වාපනය කිරීමේ හා අසාධා රෝගීන්ට සහන සපයයිමේ සේවා සපයනු සඳහා සෞඛ්‍ය සේවාව සැම සේවා මට්ටමකදී ම ගක්තිමත් කිරීම තුළින් බෝ නොවන නිදන්ගත රෝග සඳහා උපරිම සැලකිල්ල දැක්වීම.

සැම සේවා මට්ටමකදී ම සපයනු ලබන සේවාවන් බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීමේ, සුවකිරීමේ, පුනරුත්වාපනය සහ අසාධා රෝගීන්ට සහන සපයයිමේ සේවා, සාක්ෂි පදනම් කරගත් පිරිවයෙට සරිලන, යෝගේ වූ සහ සාධාරණ වූ සේවාවන් වනු ඇත. මේ යටතේ ප්‍රාථමික, ද්විතීයික හා තෙතියික යන සැම මට්ටමකම, පරිපාලන සහ සේවා සපයයුම් ක්‍රම සවිබුල ගැන්වේ. සමෝධානින බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීම් සේවාවේ තත්ත්වය සහතික කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

### ප්‍රාථමික මට්ටම

- සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගයක ම පහත සඳහන් කරනු ඇවරණය වන පරිදි සේවා ජාලයක් පිහිටුවනු ලැබේ.
  - සෞඛ්‍යය ප්‍රවර්ධන ක්‍රියාකාරකම්
  - අවදානම් සාධක තක්සේරුවේ
  - අවදානම වෙනස් කිරීම සඳහා පොදුගලුක අවධාරණය යුතු සංනිවේදනය
  - මුල් අවධියේදීම රෝග හඳුනා ගැනීම
  - අඛණ්ඩ රැකි බලා ගැනීම අවධාරණය කෙරෙන ප්‍රතිකාර
  - මුලික හඳුසි අවස්ථා ප්‍රතිකාර
  - ද්විතීයිය ප්‍රතිකාර හා මනා සම්බන්ධනාවක් ඇති යොමු කිරීම් සහ ප්‍රති යොමු කිරීම් සඳහා සුදුසු ක්‍රමයක්

- ප්‍රාථමික සාන්තු පහසුකම් ද, බෝ නොවන නිදන්ගත ප්‍රධාන රෝග, අවදානම් කරයු සහ පොදු හඳුනී වෙවද්‍ය අවශ්‍යතා පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ හා ඕංශ සැපයේ. ලේඛ සෞඛ්‍ය සංවිධානයේ අනුමතිය සහිත හා සාක්ෂි පදනම් කර ගත් සායනික ක්‍රමෝපායන් හඳුන්වා දෙනු ඇත.
- බෝ නොවන නිදන්ගත රෝග වළක්වාලීම සඳහා ගත්තා උත්සාහයේදී ප්‍රාථමික ප්‍රතිකාර සැපයීමේ අවශ්‍ය අංශයක් මෙයින් බටහිර සහ වෙනත් වෙවද්‍ය ක්‍රම (රුපයේ සහ පොදුගැලීක) දෙපාංගයේ ම ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂාව සපයන්නත් සියල්ලන් ම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කෙරේ.
- නිරෝගීමන් පිළිවන රටාවක් කර යැමී ප්‍රවනතාව වැසි දියුණු කරනු සඳහා වගකීම දැරීමට හැකි වන අයුරු පුද්ගලයින් සහ ප්‍රජාව බලවන්න කෙරේ.

### ද්වේතියික මට්ටම

- දිය්කිරීක්ක සහ මුලික ආරෝග්‍ය ගාලුවන්ති කාර්යාලා රසායනාගාර සේවා සහ වෙනත් සහාය සේවා සහිතව සාක්ෂි පාදක කරගත් බෝ නොවන නිදන්ගත රෝග ප්‍රතිකාර සේවා දියුණු කිරීම.
- හඳුනී ප්‍රතිකාර සඳහා ඒකක පිහිටුවීම.
- රෝගීන් කෙරෙනි දක්වන සැලකිල්ල උසස් තත්ත්වයෙන් තබා ගැනීමට උත්සාහ ගැනීම.
- සම්පූර්ණ සායන ප්‍රතිකාර සපයනු සඳහා බහුවිධ ද්‍රුෂ්‍යතා ඇති වෙවද්‍ය කන්ෂ්ඩායම් යෙදුවීම සහනික කිරීම.
- සුදුසු වාරිතු විධ පදනම් කර ගත් යොමු කිරීමේ සහ ප්‍රති යොමු කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
- ප්‍රාථමික සායනයෙන් කෙරෙන යොමු කිරීම් සඳහා වඩාත් කාර්යක්ෂම සහ පහසු ප්‍රවේශය සහිතව ප්‍රතිකාර සැලකෙනු ඇත.

### තැනිය සැලකිල්ල සහ විශේෂජල ආයතන

- බෝ නොවන නිදන්ගත රෝග වෙනුවෙන් පරිපූර්ණ තැනිය සාන්තු සේවාවක් සඳහා අවම වගයෙන් වික් ආයතනයක් බැහින් සැම පළාතක ම ස්ථාපිත කෙරේ.
- බෝ නොවන නිදන්ගත රෝග සඳහා තැනිය ප්‍රතිකාර සැලක්වීමට බහුවිෂයානුබද්ධ අනු විශේෂජල ඒකක (උද: වෘක්කවේදය (Nephrology), හෙදරෝග. ස්නායුරෝග ආදිය සඳහා) පිහිටුවනු ඇත.
- විශේෂජල සේවාවන්ට යොමු කරනු සඳහා පහසුකම්, සියලු ද්වේතිය සෞඛ්‍ය සේවා සපයන ආයතනයන්ට සමාන අයුරින් සැලකෙනු ඇත.

### සියලු සෞඛ්‍ය සේවා මට්ටම්හි ගුණාත්මක තත්ත්වය

- ප්‍රධාන බෝ නොවන නිදන්ගත රෝග සැම මට්ටමකින් ම වැළක්වීම සහ පාලනය සඳහා සාක්ෂි පදනම් කර ගත් පාතික උපදේශන මාලාවක් ක්‍රියාත්මක කෙරනු ඇත.
- වික් වික් තරාතිරුමෙන් අවශ්‍ය වන සේවා කළුන් කළට සමාලෝචනය කරනු සඳහා යන්ත්‍රනයක් පිහිටුවනු ලැබේ. වැමෙන් ම, ප්‍රධාන බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන් ඇතිවන ගිලන් බව හා මර්ත්‍යනාව පිළිබඳ සමාලෝචනයක් කළුන් කළට සිදු කෙරෙනු ඇත.
- රෝගීන් කෙරෙනි දක්වන සැලකිල්ලේ තත්ත්වය සහනික කරනු වස් අඛණ්ඩ වෘත්තියමය සංවර්ධනය සෞඛ්‍ය ක්‍රමයේ අන්තර්ගත අංශයක් වනු ඇත.

අඇ. බෝ නොවන නිදහස්ගත රෝග වැළකේවීමේ සහ පාලනය කිරීමේ නිරෝගීමන් පිටත රටා ප්‍රවලිත කරනු සඳහා ප්‍රජාව බලවත් කිරීම.

සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවන්හි සහ බෝ නොවන නිදහස්ගත රෝග වැළකේවීමේ හා පාලනයේ බහු ආංශික ක්‍රියාවන්හි ප්‍රජා සහනාගින්වය සහතික කරනු පිණිස ප්‍රජාව බලවත් කිරීමට අවශ්‍ය ආදර්ශක සහ යන්ත්‍රන අති කෙරේ. නිරෝගී සම්පන්න ප්‍රජාවන් අති කරනු වස් පහත දැක්වෙන පියවර ගෙනෙනු ඇත.

- ප්‍රාදේශීක අවශ්‍යතා නිශ්චිත කිරීමට සහ ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ සෞඛ්‍ය ප්‍රතිපත්ති වර්ධනය කිරීමට උත්සාහ ගැනේ.
- ස්වීභාෂ්‍ය ප්‍රවේශයක් අතිව (එද; පාකල්, සේවාක්ඩාන, ගම් යනාදි ආකාරයෙන්) සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා ප්‍රජාව බලවත් කිරීමට අවශ්‍ය යන්ත්‍රනයක් සකස් කොට පිහිටුවනු ඇත. ප්‍රාදේශීය ප්‍රජා ක්‍රියාවන්ට සහාය වනු පිණිස බහු ආංශික සහයෝගය උනන්ද කෙරෙනු ඇත.
- සෞඛ්‍ය සම්පන්න පිටත රටා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය උදේශීයන, දැනුවත් කිරීම් සහ සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා සන්නිවේදන උපාය මර්ගයක් අති කෙරේ. විද්‍යාත් සහ මූලින මාධ්‍යානුකාරයෙන් බහුආංශික ක්‍රියාවන්හි යෙදීමට ජනතාව උනන්ද කෙරෙනු ඇත.
- අවධානම් හේතුන්ගේ ප්‍රවත්ත නියාමනය කරනු සඳහා ප්‍රජා පාදක නිරීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කෙරේ.

ඉ. බෝ නොවන නිදහස්ගත රෝග වැළකේවීම සහ එම පිළිබඳව සැලකිම්මන් වීම පහසු කරනු සඳහා මානව සම්පන් සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුව, බෝ නොවන නිදහස්ගත රෝග වැළකේවීම සම්බන්ධයෙන් ව්‍යුහය නිවාරණ සේවා සහ වැළකේවීමේ සේවා වැඩසටහන්, ප්‍රයෝගනවත් අයුරුදු දෙයන් කිරීමේ හැකියාව ගක්තිමත් කිරීම උදෙසා මානව සම්පන් සංවර්ධන පහසුකම් සැලකෙනු ඇත. පුර්ව සේවා සහ සේවානියුක්ත ප්‍රහුණු කිරීම් වැඩ සටහන් නැවත පෙළගැස්වීම කෙරෙනි මූලික අවබානය යොමු වනු ඇත. එම සඳහා පහත දැක්වෙන කරණු ක්‍රියාත්මක කෙරේ.

- අධ්‍යාපන ආයතන හා වෘත්තීය සංවිධානයන්හි සහයෝගය අතිව බෝ නොවන නිදහස්ගත රෝග පිළිබඳ ප්‍රමුණ් ප්‍රහුණු කිරීම් කට්ටලයක් සම්පාදනය කර එය වෙළඳවරණ්ගේ, හෙද-හෙදියන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ මූලික සහ පැවැත්‍රාත් උපාධි විෂයමාලාවට අනුළත් කිරීම.
- කාන්ති පදනම් කරගත් ප්‍රතිකාර රෝගීන්ට සැලක්වනු වස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවන නිදහස්ගත රෝග සඳහා මැදිහත්වීම් කට්ටලය (WHO core package of NCD interventions) පිළිබඳ ප්‍රහුණුව ඇතුළුව අඛණ්ඩ වෘත්තීය දියුණුව සඳහා සේවාක්වී ප්‍රහුණුව සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීම.

ර. රෝග සහ අවදාවම් සාධක පර්යේෂණය අභ්‍යුත්ව ප්‍රතික සොබන තොරතුරු සේවාව ගක්තිමත් කිරීම.

තිරණ ගන්නන්ට මග පෙන්වනු සහ උනන්ද කරවනු වස් ප්‍රතික, පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටම්න් වැදුගන් තොරතුරු සැපයීම සඳහා දැනට පවත්නා සොබන තොරතුරු සේවාව ගක්තිමත් හා පූල්ල් කෙරේ. සොබන අංශයේ තොරතුරු සැපයුම් ක්‍රමය ගක්තිමත් කර ප්‍රයෝගනයට ගනු සඳහා පහත දැක්වෙන ක්‍රමවේද හාවත්තයට ගැනෙනු ඇත.

- ප්‍රතිපත්තින්හි විලදුයි බව සහ වැධිකටහන්වල බලපෑම තක්සේරු කිරීමේ අරමුණු අභ්‍යුත්ව තොරතුරු සේවාව ගක්තිමත් කිරීම ද, ප්‍රධාන අවදානම් සාධක සහ ප්‍රතික, පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටම්න් බෝ නොවන නිදුන්ගත රෝග ප්‍රවනතා යොමු වන ආකාරය සොයා බැලීම ද කෙරෙහි දැන්ත එක්සේ කිරීමේ ක්‍රමය යොමු කෙරෙනු ඇත.
- හර තොරතුරු රැස් කෙරෙන අංශයන්ට පහත දැක්වෙන දැ අභ්‍යුත්ත් වෙයි:
  - ප්‍රදේශලික අංශය ද අභ්‍යුත්ව රජයේ ආරෝග්‍යාලාවන්හි තේවාකික හා බාහිර රෝගීන්ගේ (කායනයන්ට නැවත පැමිණෙන්නන් ද සහිතව) ගිලන් බව හා මර්ත්‍යනාව පිළිබඳ දන්ත.
  - දන්ත ලිය පදිංචි කිරීම අනුව මර්ත්‍යනාව පිළිබඳ දන්ත.
  - තොරා ගත් රෝග ලිය පදිංචි කිරීම සඳහා ප්‍රතික සහ පළාත් මට්ටම්න් රෝග ලියපදිංචි කිරීමේ ලේඛන පිළිවුම්.
  - ප්‍රධාන අවදානම් සාධක සහ එවායේ නිර්නායක පිළිබඳ සම්මත ද්‍ර්යක දන්ත.
  - ප්‍රධාන බෝ නොවන නිදුන්ගත රෝග වැළක්වීම හා පාලනය සම්බන්ධයෙන් කියු වැඩ සටහන් නියාමනය හා අගෙයීම සඳහා වන ක්‍රියාවලි, නිමැවුම් හා ප්‍රවීපල පිළිබඳ ද්‍ර්යක.
  - රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ආකාරය නියාමනය කරනු සඳහා අවශ්‍ය දන්ත.
  - බෝ නොවන නිදුන්ගත රෝග පිළිබඳව කෙරෙන පර්යේෂණ සහ විශේෂ අධ්‍යයනයන්ගේ ලැබෙන දන්ත.

උ. පර්යේෂණ සහ ඒ මගින් ලැබෙන දන්ත බෝ නොවන නිදුන්ගත රෝග වැළක්වීම සහ පාලනය කිරීමේ සඳහා හාවත්තය ප්‍රවර්ධනය කිරීම.

බෝ නොවන නිදුන්ගත රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ ප්‍රතිපත්ති සහ වැඩ සටහන් සම්පාදනයේ ද විම වැධිකටහන් වඩා ත දියුණු කිරීම හා ගක්තිමත් කිරීම සඳහා පර්යේෂණ කාර්යය තුළින් විම සම්පාදකයින් මෙහෙයුවීම කළ හැකි වෙයි. පර්යේෂණ සහ ඒ තුළින් සොයා ගනු ලබන තොරතුරු හාවත්තයට ගැනීම උනන්ද කරවනු සඳහා පහත සඳහන් පියවර ක්‍රියාත්මක කෙරෙනු ඇත.

- ගාස්ත්‍රීය හා වෘත්තීය සංවිධානයන්ගේ සහයෝගය අභ්‍යුත්ව ප්‍රතික හා පළාත් මට්ටම්න් බහු ව්‍යුහ පර්යේෂණ ක්ම්ටු පිළිවුවනු ඇත. විම ක්ම්ටුවල කාර්යයන් පහත දැක්වෙන ප්‍රාග්‍රාමීය වෙයි.

- දැනට කර ඇති පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම
- විශ්වේෂාණීය, මෙහෙයුම් හා හැකිරීම් අධ්‍යයනයන් අභ්‍යුත්ව, බෝ නො වන නිදුන්ගත රෝග වැළක්වීමේ හා පාලනය කිරීමේ ප්‍රවේශයන් පිළිබඳව ඇති දන්ත අනුව ප්‍රමුඛත්වය දෙමින් පර්යේෂණ උනන්ද කරවීම සහ සහාය දීම.

- පර්යේෂණ කිරීම සඳහා අති අමියෝග, බාධක සහ දිරි ගන්වීම් හඳුනා ගනීම.
- බෝ නොවන නිදන්ගත රෝග පර්යේෂණ කාර්යයන් සඳහා මුදල් යොදවන කුම.
- පර්යේෂණයන්ට සහාය දීම සඳහා රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ ගාස්ත්‍රිය ප්‍රජාවන් එළගත කිරීම.
- පර්යේෂණ තුළින් අනාවරණය කර ගෙන අති නොරුරු ක්‍රියාවට නැවීම.
- සාක්ෂි පදනම් කර ගත් සොබන මදිහත්වීම් හඳුනා ගනීම සහ දිරිගත්වීම.

උ. රෝග වළක්වාලීමේ හා සුවකිරීමේ අංශයන්හි වියදමට සරිලන ප්‍රතිලාභ ලබාදා භාෂිතව අයුරු මදිහත්වීම් සඳහා ධර්තීය ආයෝජන කුම සහතික කිරීම.

ප්‍රතිපත්ති සහ සැලකුම් ක්‍රියාවට නැවීමේ සොබනාරක්ෂක ක්‍රියාවන් සඳහා මුදල් යොදවීම අත්‍යවශ්‍ය වේයි. යුත්ති සහගත වය ඇස්නමේන්තු සහ ජාතික හා පළාත් මට්ටමේ නිශ්චිත වාර්ෂික ආයවය ප්‍රතිපාදන තුළින් බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ කාර්යයන් සඳහා ප්‍රමාණවන් මුදල් සැපයීම සහතික කෙරේ. කියලු සොබන සේවා ආයතනයන්ගේ සම්පත් අවශ්‍යතා සහ බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීම සහ පාලනය සඳහා වූ උපායාත්මක සැලක්මට අනුව අදාළ ආයවය තක්සේරු කෙරෙනු ඇතේ. බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීමෙහි සහ පාලනයෙහි ලා, වය සාධාරණීය හා සාක්ෂි පදනම් කර ගත් මදිහත්වීම්වලට සහාය දීම් සඳහා ධර්තීය ආයෝජන කුමයක් සහතික කරනු වයි පහත සඳහන් ක්‍රියා මාර්ග යෝජනා කෙරේ.

- බෝ නොවන නිදන්ගත රෝග හේතුවෙන් දුරීමට සිදුවන සමස්ට වියදම තිරණය කරනු සඳහා එවත් රෝග වැළක්වීම් සහ ප්‍රතිකාර සේවාවන් සඳහා වන වය ගණනය කිරීම න්, අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කළේ අතිව තිරණය කිරීම න්, ක්‍රමානුකූලව සිදු කිරීම.
- බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීමේ කාර්යයෙන් වයට සරිලන ප්‍රවීපල ලබෙන හෙයින් ඒ සඳහා දුරීමට සිදුවන වය අධික වුව ද ඒ බැවි සලකා ප්‍රම්මික හා ද්වේතියික රෝග වළක්වාලීමේ කාර්යයන් කඩිනමින් දියන් කරනු සඳහා ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල සහාය ලබා ගනීමට ක්‍රියා කිරීම.
- බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීමට සහ පාලනයට අදාළ කාර්යයන් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන පැහැදිලි ලෙස වෙන් කරනු සඳහා වෙන ම වය ගිර්හෘයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ගැලුපිම් සිදු කිරීම.
- ප්‍රවීපක සොබන මට්ටම්න් කෙරෙන යහපත් ප්‍රතිකංවිධාන හරහා දැනිව දුරීමට සිදුව ඇති, ඇති විගාල අනපේක්ෂිත වියදම් අවම කර ගනීමට අවශ්‍ය ආයතනික හා සංවිධානාත්මක වෙනස්කම් සිදු කිරීම.

වි. බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීම සහ පාලනය කිරීමේ ප්‍රමුඛත්වය ඉහළ නැංවා කියලු අමාත්‍යාංශයන්හි සහ පොදුගලුක ආයතනයන් හි ප්‍රතිපත්තින් තුළ විය ඇත්තරුගත කිරීම.

බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීම සහ පාලනය සාක්ෂි විසින් අවධාරණ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග බලපාන ආකාරය සැලකිල්ලට ගනිමින් වෙනත් අංශයන්හි ප්‍රතිපත්ති සම්පාදනයේ ද හා වැඩි දියුණු කිරීමේ ද එම කාර්යයන්ගෙන් ඇතිවිය හැකි සොබනයට අදාළ ප්‍රතිවිඛාක පිළිබඳව එම අංග දැනුවත් කෙරෙනු ඇතේ. කියලු රාජ්‍ය අමාත්‍යාංශයන්හි සහ පොදුගලුක ආයතනයන්හි ප්‍රතිපත්ති තුළට බෝ නොවන නිදන්ගත රෝග වැළක්වීම සහ පාලනය අන්තර්ගත කිරීම පිළිබඳව ප්‍රමුඛත්වය දීම සඳහා පහත දැක්වෙන කාර්යයන් යෝජනා කෙරේ.


- සියලු රාජ්‍ය අමාත්‍යෙන්හි සහ පොදුගලික ආයතනයන්හි ප්‍රතිපත්ති තුළට බෝ නොවන නිදන්ගත රෝග අවම කිරීමට අදාළ සෞඛ්‍ය කාධක ඇතුළත් කිරීමේ වැදුගත් කම නිර්දේශ කෙරේ.
- අනෙක් ආයතන් ද තම තමන්ගේ විෂය පරියන්ට අදාළ කාර්යයන්හි ද බෝ නොවන නිදන්ගත රෝග කෙරෙහි විශේෂ අවධානය අගිල යහපත් සෞඛ්‍ය ප්‍රවර්ධන වාතාවරණයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම උනන්ද කරවනු ඇත.

## 7. ක්‍රියාත්මක කිරීම, නියාමනය සහ ඇගයිම

බෝ නොවන නිදන්ගත රෝග පිළිබඳ පාතික ප්‍රතිපත්තිය, යෝජිත උපක්‍රමක ප්‍රවේශ සහ ක්‍රියාකාර සැලක්ම කාර්මිකව ක්‍රියාත්මක කිරීම, සුදුසු සම්බන්ධිකරණ ක්‍රියාවලියක් පාතික, පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ගොඩනෑවීම තුළින් ඉටු කර ගත හැකි වෙයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, නියාමනය හා ඇගයිම සඳහා ද යන්ත්‍රනයක් පිහිටුවෙනු ඇත.

### 7.1 සම්බන්ධිකරණ යන්ත්‍රන

පාතික, පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමෙන් සුදුසු සම්බන්ධිකරණ යන්ත්‍රන පිහිටුවනු ලැබේ. බෝ නොවන නිදන්ගත රෝග සඳහා වූ පාතික උපදේශක මණ්ඩලය සහ පාතික සෞඛ්‍ය සහාව යටතේ නිදන්ගත රෝග පිළිබඳ පාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් හා සමස්ට සම්බන්ධිකරණය හාර ඒකකය ලෙස සෞඛ්‍ය ආරණ්‍යයන් හා පෝෂණ අමාත්‍යෙන්යේ බෝ නොවන නිදන්ගත රෝග වැදුක්වීම් සහ පාලන ඒකකය කටයුතු කරනු ඇත. පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් සෞඛ්‍ය සේවා පිළිබඳ පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් හා සම්බන්ධිකරණ ඒකකය සහ බෝ නොවන නිදන්ගත රෝග ඒකකය, අදාළ වැඩ සටහන සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධිකරණ අංශය ලෙස කෙරේ.



## ජාතික සොබන සහාව

අන්තර් අමාත්‍යාංශ/අන්තර් ආංගික සහයෝගීතා), බහු ආංගික සහයෝගීතා ප්‍රවර්ධනය සහ සොබන ක්‍රම සංවර්ධනයේ අවශ්‍ය අංශයක් වන බේ නොවන නිදහස් රෝග පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධික්ෂණය කිරීමේ උත්තරීතර ආයතනය වශයෙන් ජාතික සොබන සහාව කටයුතු කරනු ඇතේ. විවිධ අංශයන්ගි සහායාත්මක අශේරී උපත්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා බේ නොවන රෝග පිළිබඳ ජාතික උපදේශක මත්ත්වලය ගන්නා නිරතු ජාතික සොබන සහාව විසින් සාකච්ඡා කරනු ඇතේ.

බේ නොවන රෝග පිළිබඳ ජාතික උපදේශක මත්ත්වලය

බේ නොවන නිදහස් රෝග පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපදේශක මත්ත්වලය වශයෙන් බේ නොවන රෝග පිළිබඳ ජාතික උපදේශක මත්ත්වලය කටයුතු කරයි. සොබන ආරක්ෂණාත්මක භා පෝෂණ අමාත්‍යාංශයේ ලේකම් විහි සහායාත්මක වශය දුරනු ඇතේ. අනෙකුත් සාමාජිකයින් අතර අදාළ සියලු රාජ්‍ය ආයතනයන්ගි උකස් තරාතිරම්වල නියෝජිතයෙන් සහ දේශීය හා ප්‍රාන්තන්ගිර රාජ්‍ය ආයතනයන්ගි උකස් තරාතිරම්වල පාර්ශ්වකරුවේ වෙති. මුදල්, වෙළෙඳ, කැමිකර්ම, නාගරික සැලකුම්කරණ, අධ්‍යාපන, අධිකරණ, දිරිඳුනාව දුරට කිරනු, සමාජ ගුහාධන සහ වෙනත් අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සොබන අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සොබන අධ්‍යක්ෂවරු, අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, සහ අධ්‍යක්ෂවරු, උපදේශක මත්ත්වලයේ සාමාජිකයෙන් වෙති. බේ නොවන රෝග පිළිබඳ ජාතික උපදේශක මත්ත්වලය සැම හය මසකට වරක් රැක්වෙන අතර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සොබන ආරක්ෂණාත්මක භා පෝෂණ ඇමතිතමාට වග කියනු ඇතේ. සැම පළාතක් සඳහා ම පළාත් උපදේශක මත්ත්වලය බැහැන් පිහිටුවීම ද යෝජනා කර ඇතේ.

බේ නොවන රෝග පිළිබඳ ජාතික උපදේශක මත්ත්වලයේ කාර්යයන් වනුයේ:

- බේ නොවන නිදහස් රෝග පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීම
- බේ නොවන නිදහස් රෝග වැළක්වීම සහ පාලනය සඳහා අවශ්‍ය පරිදි අන්තර් ආංගික කාර්යයන් අනුමත කිරීම සහ එවාට සහාය දීම
- ප්‍රතිපත්තිමය කාර්යයන්හි බලපෑම් අගයිම සහ අවශ්‍ය පරිදි බේ නොවන නිදහස් රෝග පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සංශෝධනය කිරීම සඳහා උපදේශක දීම
- බේ නොවන නිදහස් රෝග පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය විවිධ අංශ හරහා ක්‍රියාත්මක වීම නියාමනය කිරීම සහ පර්ලිමේන්තුවට සහ පළාත් සහාවත්ව වාර්ෂික වාර්තා සපයීම

බේ නොවන නිදහස් රෝග වැළක්වීමේ හා පාලනය කිරීමේ එකකය/සොබන ආරක්ෂණාත්මක හා පෝෂණ අමාත්‍යාංශය

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, නියාමනය සහ අගයිම සඳහා සොබන ආරක්ෂණාත්මක හා පෝෂණ අමාත්‍යාංශයේ කේෂ්ලස්ට්‍රිතය වනුයේ බේ නොවන නිදහස් රෝග අධ්‍යක්ෂ යටතේ එන බේ නොවන නිදහස් රෝග පිළිබඳ ජාතික ප්‍රතිපත්ති විවිධ අංශ හරහා කිරීමේ එකකයයි. වම එකකයට බේ නොවන නිදහස් රෝග සඳහා වූ තාක්ෂණික කාර්ය කණ්ඩායමේ සහාය ලැබෙනු ඇතේ. බේ නොවන නිදහස් රෝග වැළක්වීමේ හා පාලනය කිරීමේ එකකය මගින් පහත සඳහාන් කාර්යයන් ඉටු කරනු ලැබේ.

- ප්‍රතික. පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමෙන් ලබිය යුතු උපක්‍රමික ඉලක්ක සහක්ක කිරීම
- බෝ නොවන නිදන්ගත රෝග පිළිබඳ ප්‍රතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් හඳුනා ගැනීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් ගොඩනගේම
- බෝ නොවන නිදන්ගත රෝග පිළිබඳ ප්‍රතික ප්‍රතිපත්තිය තිසි අයුරු ක්‍රියාත්මක කරනු සඳහා විවිධ අංශ සමග අවශ්‍ය සම්බන්ධිකරණය පැවතීම්විම
- බෝ නොවන නිදන්ගත රෝග වැඩි පිළිවෙළ නියාමනය කිරීම සහ අභේදීම.
- බෝ නොවන නිදන්ගත රෝග වැඩි පිළිවෙළ ප්‍රතික උපක්‍රමික වැඩි පිළිවෙළ පළාත් සෞඛ්‍ය සැලක්ම හරහා ක්‍රියාත්මක වන බැවි උදෑදේශන කිරීම.

බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීමේ හා පාලනය කිරීමේ ඒකකය නියෝජන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වය යටතේ අධ්‍යක්ෂවරයෙකු විසින් පාලනය කෙරෙන අනර ඒ සඳහා වෙන ම අයවැයක් පවත්වාගෙන යනු ඇතේ. බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීමේ හා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කෙරෙනු සඳහා අවශ්‍ය වන පරිදි පරිපාලන සහ බල ව්‍යුහය සංශෝධන කෙරේ.

බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීම් හා පාලනය කිරීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩලය

තාක්ෂණික කාර්ය මණ්ඩලය සාමාජිකයින් 8-10 දෙනෙකුගෙන් සමත්වීන වන අනර. බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීමේ අධ්‍යක්ෂ යටතේ ක්‍රියා කරනු ඇතේ. අවශ්‍ය වන පරිදි සමාජික සංඛ්‍යාව වැඩි කළ හාකි වෙයි. එවන් අවස්ථාවක අතිරේක සාමාජිකයන් අදාළ පාර්ශවකරුවන්ගේ නියෝජිතයන් අනවින් තොරතුරු ගනු ලැබේ.

### පළාත් සහ ප්‍රාදේශීය සම්බන්ධිකරණය සහ ක්‍රියාත්මක කිරීම

සෞඛ්‍ය සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් සහ සම්බන්ධිකරණ ඒකකය සහ සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ කාර්යාලයේ බෝ නොවන නිදන්ගත රෝග පිළිබඳ ඒකකය, උපදේශක ප්‍රජා වෛද්‍යවරයාගේ සංචිතය, පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ කේත්‍රිය ස්ථාන ලෙස ක්‍රියා කරනු ඇතේ. ප්‍රාදේශීය අවශ්‍යතාත්මකව ක්‍රියාත්මක විම විනි වගකීම වෙයි. පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ විසින් අදාළ පාර්ශවකරුවන් හා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ග්‍රී ලංකාවේ ප්‍රතික සැලක්මට අනුකූල වන අයුරු පළාත් සහ ප්‍රාදේශීය සැලක්ම සහක් කෙරේ. දිස්ත්‍රික් මට්ටමෙන් බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීමේ සහ පාලනය කිරීමේ කාර්යයන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් බෝ නොවන නිදන්ගත රෝග සම්බන්ධිකරණ කන්ඩායම් විසින් කෙරෙනු ඇතේ.

බෝ නොවන නිදන්ගත රෝග වැළැක්වීමේ පළාත් සහ දිස්ත්‍රික් සැලසුම් ක්‍රියාත්මක කිරීම, උපදේශක ප්‍රජා වෛද්‍යවරයාගේ (උපදේශක ප්‍රජා වෛද්‍යවරයාගේ නොමති අවස්ථාවන්හි) බෝ නොවන නිදන්ගත රෝග ඒකකයේ වෛද්‍යවරයාගේ (නිලධාරීන්) විසින් සෞඛ්‍ය සේවා පළාත් අධ්‍යක්ෂ හෝ සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ ගේ අධික්ෂණය යටතේ සම්බන්ධිකරණය කෙරෙනු ඇතේ.

### 7.2 නියාමනය සහ අභේදීම

බෝ නොවන නිදන්ගත රෝග පිළිබඳ ප්‍රතික ප්‍රතිපත්තිය, උපක්‍රමික සැලක්ම, දිස්ත්‍රික් වැඩි පිළිවෙළ ක්‍රියාත්මක කිරීම හා අභේදීම සඳහා ප්‍රවීපල පාදක කිරීමේ අභේදීම සහ තියාමන තුමසක් පිහිටුවනු ලැබේ. ප්‍රතික වැඩි පිළිවෙළ නියාමනය හා අභේදීම බෝ නොවන නිදන්ගත රෝග අධ්‍යක්ෂ විසින් කරනු ඇතේ. බෝ නොවන නිදන්ගත රෝග පිළිබඳ උපක්‍රමික වැඩි පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ

තන්ත්වය හා අපේක්ෂිත ප්‍රවීපල අනුළත් නියමන හා අගයිම් වාර්තාව බෝ තොවන නිදත්ගත රෝග වැළක්වීමේ හා පාලනය කිරීමේ ඒකකය මගින් පාතික උපදේශක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වෙයි.

නියමන හා අගයිම් මාර්ගෝපදේශ සම්පාදනය බෝ තොවන නිදත්ගත රෝග වැළක්වීමේ හා පාලනය කිරීමේ ඒකකය මගින් කෙරේ. එම මාර්ගෝපදේශ පළාත් සහ දිස්ත්‍රික් සොබන තොරතුරු කුමය ක්‍රියාත්මක වන පළාත් සහ දිස්ත්‍රික් සොබන පරිපාලනය විසින් ප්‍රයෝගනයට ගනු ඇත. තොරතුරු රැක් කිරීම හා වාර්තා සම්පාදනය උපදේශක ප්‍රජා වෙදුනුවරුන්ගේ සහාය ඇතිව අදාළ පළාත් සොබන සේවා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය සොබන සේවා අධ්‍යක්ෂවරුන් විසින් කළ යුතු වෙයි.

---